



**ශ්‍රී ලංකා මහ බැංකුව
බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව**

2020 ජූලි 21

නීති අසන පැන වලට පිළිතුරු

2020 අංක 04

**2020 අංක 02 යටතේ නිකුත් කරන ලද නීති අසන පැන සඳහා වන
සංශෝධන**

මෙම නීති අසන පැන සඳහා පිළිතුරු සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර ඇති නියාමනයන් පාදකකොට ගෙන වන අතර, කොවිඩ්-19 ව්‍යසනය නිසා බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ලබාදෙන සහන පිළිබඳ නියාමනයන් ඉදිරියේ දී සංශෝධනයන් වුවහොත් ඒ අනුව මෙම පිළිතුරු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

නීති අසන පැන අංක 20 සඳහා සංශෝධිත පිළිතුර

සහන කාලසීමාවට අදාළ වාරිකයන් හි පොළී කොටස සඳහා කුමක් සිදුවේද?

- ණය සහන කාලය අවසන් වන තුරු ණය වාරික (ප්‍රාග්ධන+පොළී) ගෙවීම අවශ්‍ය නොවේ. ණය සහන කාල සීමාව අවසන් වූ පසු, ගනුදෙනුකරුවන් විසින් ණය සහන ලබා ගැනීමට පෙර එකඟ වූ පරිදි ගෙවීම් ආරම්භ කළ යුතුය.
- කෙසේ නමුත් බලපත්‍රලාභී බැංකු විසින් ණය සහන කාල සීමාව තුළ තැන්පතු සහ ලබා ගත් ණය සඳහා පොළී ගෙවීමේ දී දැරීමට වන පිරිවැය පියවා ගැනීම පිළිබඳ ගැටළු ඉහළ බලාධිකාරීන් හමුවේ දැනුම් දුන් අතර එම කරුණු දැක්වීම් වල ප්‍රතිඵලයක් ලෙස සහ ඉන්පසු ශ්‍රී ලංකා මහ බැංකුව සමග කල සාකච්ඡා වලින් පසු පහත පරිදි කාලීන ණය වල කල් තබන ලද වාරික සඳහා අමතර පොළියක් අය කිරීමට බලපත්‍රලාභී බැංකු වෙත අවසර ලබා දීම සිදු විය.
 - ශ්‍රී ලංකා රුපියල් වලින් ලබා දුන් සමාන වටිනාකමකින් යුත් මාසික වාරික ණය (EMI loans) වල කල් තබන ලද වාරික සඳහා 7% ට නොවැඩි අමතර පොළියක් අය කිරීම.
 - මෙම අමතර පොළිය අදාළ ණය මුදලේ දීර්ඝ කරන ලද කල් පිරීමේ කාලය අවසානයේ දී අය කල යුතු අතර බැංකු විසින් මෙම පොළිය ණය සහන කාලය අවසන් වූ වහාම අය කිරීම සිදු නොකල යුතුය.
 - අනෙකුත් රුපියල් හා විදේශ මුදලින් ලබා ගත් ණය සඳහා කල් තබන ලද වාරික වලට අදාළව සුදුසු සහන දායී පොළී අනුපාතයක් අදාළ බැංකුව හා ගනුදෙනුකරු විසින් සාකච්ඡා කර එකඟ විය යුතුය.



ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

2020 ජූලි 21

නීති අසන පැන වලට පිළිතුරු

2020 අංක 04

- පොදු ප්‍රවාහන සේවය සඳහා යොදාගන්නා බේරුම් සඳහා ලබා ගෙන ඇති කල් බදු (ලීසිං) පහසුකම් සඳහා වන ණය සහන කාල සීමාව සඳහා බලපත්‍රලාභී බැංකු විසින් 4% ක උපරිම අමතර පොළියක් අයකල හැකි අතර එම පොළී මුදල 2020 ඔක්තෝබර් 01 දින සිට ඇරඹෙන පරිදි කල් බදු පහසුකම කල්පිරීමට ඉතිරිවී ඇති කාල සීමාව තුළ හෝ වසර දෙකක කාලයක් තුළ සමාන වාරික වශයෙන් අයකිරීමට කටයුතු කල යුතුය.

නව නීති අසන පැන අංක 45 සඳහා පිළිතුරු

මා සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ ව්‍යාපාරයක නිරත තැනැත්තෙකු වන අතර, මා විසින් ලබා ගෙන ඇති වාහන කල්බදු (ලීසිං) පහසුකමක් සඳහා ලැබී ඇති මාස 6ක ණය සහන කාලය දීර්ඝ කරගැනීමට හැකියාවක් ඇතිද?

- කොවිඩ්-19 ව්‍යසනය නිසා සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ඇති වියහැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත දැක්වෙන සහනයන් සැලසීමට කටයුතු කරන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ (ලීසිං) සමාගම් (මින් මතු වට මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන,) වෙත දන්වා ඇත.
 - සංචාරක ක්ෂේත්‍රයේ නිරත රථවාහන සඳහා ලබාගත් කල්බදු පහසුකම්වල හිඟ ඇති ප්‍රාග්ධන ප්‍රමාණ සඳහා දැනට ලබා දී ඇති සය මාසික ණය සහන කාල සීමාව මාස 12 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීම.
 - අවශ්‍ය නම් මූල්‍ය ආයතන විසින් දීර්ඝ කරන ලද ණය සහන කාල සීමාවට අදාළ පොළී මුදල ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත් නොවන අයුරින් අය කර ගැනීම.
 - සංචාරක ක්ෂේත්‍රයේ නිරත රථවාහන සඳහා ලබාගන්නා ලද කල්බදු පහසුකම් වෙනුවෙන් මෙතෙක් අයවීමට ඇති දඩ පොළී අය නොකිරීම.

----- අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2020.07.21 -----